

ශ්‍රේණිය Grade	11	විෂයය විභාජාර හා ගිණුම්කරණ අධ්‍යයනය i Subject Business and Accounting studies i	කාලය Time	පැය 01 යි
නම பெயர் Name				

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න
- නිවැරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න

විදේශ විනිමය ඇතුළතය ඉහළ යාමත්, ලෝක වෙළඳපොළේ පොහොර හා කෘෂිකාර්මික ද්‍රව්‍ය මිල ඉහල යාමත් නිසා කෘෂිකාර්මික යෙදවුම් වල මිල ඉහළ දැමීමට සිදුවන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් රජය ගොවි ජනතාවට දැනුම් දී ඇත. මේ හේතුවෙන් බොහොමයක් ගොවි ජනතාව තම වගාකටයුතු සීමිත ප්‍රමාණයක් කාබනික පොහොර භාවිතා කර වගා කිරීමට පෙළඹී ඇත.

- iv. කෘෂිකාර්මික ද්‍රව්‍ය

- iv. ව්‍යවසායකත්වය

- iv.
- AC_{∞}

- iv. උපයන ලාභයෙන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය.

- iv. තර්ජනයකි

6. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම ඇති පාර්ශවයක් ලෙස සේවකයන්ගේ අරමුණක් නොවන්නේ.
 - i. සාධාරණ වැටුපක් ලබා ගැනීමයි
 - ii. රුකියාවේ සුරක්ෂිත බව තහවුරු කර ගැනීමයි
 - iii. තමාගේ වගකීම නිසි පරිදි ව්‍යාපාරයට ලබා ගැනීමයි
 - iv. උසස් වීම් අදාළ පරිදි ලබා ගැනීමයි
7. ආර්ථික පරිසරට පමණක් අදාළ වන පරිසර සාධක ඇතුළත් පිළිතුර තෝරන්න
 - i. අයවැය ප්‍රතිපත්ති, පොලී අනුපාත, යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, උද්ධමනය
 - ii. පොලී අනුපාත, උද්ධමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය,
 - iii. රුකියා නියුක්තිය, යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති, උද්ධමනය, ඉතුරුම්, අයවැය ප්‍රතිපත්ති
 - iv. පොලී අනුපාත, උද්ධමනය, ආදායම් ව්‍යාප්තිය, ව්‍යාපාරික නීති
8. පහත ප්‍රකාශ අතුරින් ව්‍යාපාර සංවිධාන සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ,
 - i. සියලු ම ලාභ අයිතිකරු සතු වීම ඒකපුද්ගල ව්‍යාපාර වල ලක්ෂණයකි.
 - ii. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව ආරම්භක ප්‍රාග්ධනය 1000/= වැඩිනම් ලිඛිත ගිවිසුමකින් පවත්වා ගෙන යා යුතුය.
 - iii. සාමාජික සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම සමුපකාර සමිතියක වාසියකි.
 - iv. ලාභය හා අයිතිය බෙදී යාම සමාගම් වල අවාසියකි.
9. රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය දෙපාර්තමේන්තුවලට පොදු ලක්ෂණයක් වන්නේ
 - i. අයිතිය හා පාලනය සම්පූර්ණයෙන්ම රජය සතුව වීම
 - ii. අරමුදල් රජය විසින් පමණක් යොදවා තිබීම
 - iii. ලියාපදිංචිය අනිවාර්ය වීම
 - iv. නෛතික පුද්ගලභාවයක් තිබීම.
10. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සමාගම් යන සංවිධාන වර්ග තුනටම පොදු ගුණාංග ඇතුළත් වනුයේ,
 - i. අසීමිත වගකීම, අයිතිකරුවන් පාලනය කිරීම, පෞද්ගලික අංශයට අයත් වීම
 - ii. පෞද්ගලික අංශයට අයත් වීම, අයිතිකරුවන් පාලනය කිරීම, ලාභ අරමුණු කරගැනීම
 - iii. ලාභ අරමුණු කරගැනීම, නෛතික පුද්ගලභාවයක් සහිත වීම, ගිණුම් තැබීම අනිවාර්ය නොවීම
 - iv. අයිතිකරුවන් පාලනය කිරීම, ලාභ අරමුණු කරගැනීම, රාජ්‍ය පාලනයෙන් යුක්ත වීම
11. මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියකු වන හංසමාලි ලංකා බැංකුවේ ජංගම ගිණුම් හිමියකු වන තරුණිට රු 25 000 ක චෙක්පතක් නිකුත් කර ඇත.
මෙම සිද්ධියේ සඳහන් චෙක් පතේ අණකරු හා ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න
 - i. හංසමාලි හා මහජන බැංකුව
 - ii. තරුණි හා මහජන බැංකුව
 - iii. මහජන බැංකුව හා ලංකාව බැංකුව
 - iv. හංසමාලි හා තරුණි
12. ණය කාඩ්පතක් සම්බන්ධව පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න
 - i. ණයකාඩ් පතකින් ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගත නොහැක
 - ii. ණයකාඩ් පතක් ලබා ගැනීමට බැංකු ගිණුමක් අවශ්‍ය වේ
 - iii. ණයකාඩ් පතකින් කරනු ලබන ගෙවීම් සඳහා පොලියක් අය කරයි
 - iv. ණයකාඩ් පතක් ගනුදෙනුකරුගේ තැන්පතුවේ වටිනාකම මත නිකුත් කරයි

13. දුරකථන බැංකු සේවාවලින් ගනුදෙනුකරුවන්ට ලබාගත නොහැකි සේවාවක් වන්නේ

- i. බැංකු ගිණුමේ ශේෂය පිරික්සීම
- ii. චෙක් පොත් ලබා ගැනීම
- iii. බැංකු ගිණුම් ප්‍රකාශ ලබා ගැනීම
- iv. ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීම

14. රු 50 000 000 කට රක්ෂණය කර තිබූ අංජලිගේ මෝටර් රථය අනතුරකට ලක් විය. නමුත් සිදු වූ අලාභය වූ රු 800 000 පමණක් රක්ෂණ සමාගම විසින් ඇයට ගෙවන ලදී. මේ සඳහා බලපා ඇති රක්ෂණ මූලධර්මය වන්නේ

- | | |
|------------------|-----------------|
| i උපරිම විශ්වාසය | iii හානි පූර්ණය |
| ii දායකත්වය | iv රක්ෂා හිමිකම |

15. අභ්‍යන්තර සන්නිවේදන ක්‍රම පමණක් ඇතුළත් වාක්‍ය බන්ධය වන්නේ,

- i. ශබ්ද වාහිනි යන්ත්‍ර , ප්‍රවාහිනි පත්‍ර , ගුවන්විදුලිය.
- ii. රැස්වීම් , දැන්වීම් පුවරුව , වැඩමුළු.
- iii. චක්‍රලේඛ , ගුවන්විදුලි , ලිපි රැස්වීම්.
- iv. බැනර්, අන්තර්ජාලය, රූපවාහිනිය.

16. “ඉලක්ක වෙළෙඳපොළ” යන්න පැහැදිලි කරීම සඳහා වඩාත් සුදුසු නිදර්ශනය පහතින් තෝරන්න.

- i. සුපිරි වෙළෙඳසැල් තුළ ඤාණික ආහාර අලෙවිය.
- ii. ගෙන් ගෙට ගොස් ගෘහ භාණ්ඩ අලෙවිකිරීම.
- iii. සා/පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර පොතක් හඳුන්වා දීම
- iv. උත්සව සමය සඳහා ඇඳුම් පැළඳුම් මත වට්ටම් ලබාදීම.

17. ව්‍යාපාරික ගනුදෙනුවක් යනු,

- i. මුදලින් මැනිය හැකි හා මුදලින් මැනිය නොහැකි තොරතුරුය
- ii. ඇල්ම ඇති පාර්ශව වලට තීරණ ගැනීමට හැකි තොරතුරුය
- iii. භාණ්ඩ හා සේවා අත්පිට මුදලට ලබා ගැනීමය
- iv. ව්‍යාපාරය වෙනත් පාර්ශව සමග සම්පත් හුවමාරු කර ගැනීමය

18. පහත දක්වා ඇති ගනුදෙනු අතුරින් වත්කම්, වගකීම් හා හිමිකම් යන සියල්ලටම බලපෑමක් ඇති කරන ගනුදෙනුව තෝරන්න.

- i. අයිතිකරු රු 5000 ක් මුදලින් පුද්ගලික ප්‍රයෝජනයට ගැනීම
- ii. ණයහිමියන්ට රු 15 000 ක් මුදලින් ගෙවීම
- iii. රු 6 000 ක් බැංකු ණය පොලිය හා රු 44 000 ක් ණය වාරිකය ගෙවීම
- iv. ණයගැතියන්ගෙන් රු 5 000 ක් මුදලක් ලැබීමක්

19. 2025/01/01 දිනට ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ

වත්කම්	=	වගකීම්	+	හිමිකම්
250 000		50 000		200 000

රු 5 000 ක් විදුලි බිල ගෙවීමෙන් පසු ගිණුම්කරණ සමීකරණයේ නිවැරදිව අගයන් දැක්වෙන පිළිතුර තෝරන්න

- | | | | | | |
|------|---------|---|--------|---|---------|
| i. | වත්කම් | = | වගකීම් | + | හිමිකම් |
| | 255 000 | | 50 000 | | 205 000 |
| ii. | වත්කම් | = | වගකීම් | + | හිමිකම් |
| | 255 000 | | 55 000 | | 200 000 |
| iii. | වත්කම් | = | වගකීම් | + | හිමිකම් |
| | 245 000 | | 50 000 | | 195 000 |
| iv. | වත්කම් | = | වගකීම් | + | හිමිකම් |
| | 255 000 | | 55 000 | | 205 000 |

20. ව්‍යාපාරයක අයිතිකරු විසින් ඔහුගේ අතැති මුදලින් ව්‍යාපාරයේ වගකීමක් නිදහස් කළ විට ඇතිවන බලපෑම වන්නේ

- වත්කම් අඩු වී වගකීම් අඩුවීමයි
- හිමිකම් අඩු වී වගකීම් අඩුවීමයි
- හිමිකම් වැඩි වී වගකීම් අඩුවීමයි
- වත්කම් අඩු වී හිමිකම් අඩුවීමයි

21. පහත X තීරුවේ ගිණුම් වර්ග Y තීරුවේ එම ගිණුම් වල සටහන් කරන අයිතමද දැක්වේ

X තීරුව

Y තීරුව

- | | |
|---------------------|---------------|
| i. වත්කම් ගිණුම් | A දුන් වට්ටම් |
| ii. වගකීම් ගිණුම් | B විකුණුම් |
| iii. හිමිකම් ගිණුම් | C ලී බඩු |
| iv. ආදායම් ගිණුම් | D ගැනිලි |
| v. වියදම් ගිණුම් | E ණයහිමියෝ |

X තීරුවේ සඳහන් ගිණුම් වර්ග Y තීරුවේ සඳහන් අයිතම සමඟ අනුපිළිවෙලින් ගැලපුවිට ලැබෙන පිළිතුර වනුයේ

- | | |
|-----------------------|------------------------|
| i. C, E, D, A හා B ය | iii. C, E, D, B හා A ය |
| ii. C, E, B, D හා A ය | iv. C, E, B, A හා D ය |

- පහත සඳහන් තොරතුරු සැලකිලිලිව ගනිමින් 22 හා 23 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

2024. 06. 01 දිනට හරිනි ගේ ව්‍යාපාරයේ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

	රු.
යන්ත්‍ර උපකරණ	150 000
බඩු තොග	30 000
මුදල්	60 000
ණය හිමියෝ	40 000

2024. 06. 07 න් අවසන් වූ සතිය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

- A විකිනීම සඳහා රු 15 000 භාණ්ඩ තොගයක් ණයට ලබා ගැනීම
B ණයහිමියන්ට රු 20 000 කට ණය ගෙවීමේදී 10% ක වට්ටමක් ලැබීම
C යන්ත්‍ර උපකරණවලින් රු 3 000 ක ප්‍රමාණයක් ක්ෂය වීම
D රු 12 000 ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රු 20 000 ක විකිනීම

22. ව්‍යාපාරයේ හිමිකම් වැඩි වීමට බලපාන ගනුදෙනු වනුයේ

- i B හා C ය. ii A හා B ය. iii B හා D ය. iv B C හා D ය.

23. 2024. 06. 01 දිනට ව්‍යාපාරයේ හිමිකම් වනුයේ

- i රු 140 000 කි ii රු 200 000 කි iii රු 240 000 කි iv රු 280 000 කි

24. ව්‍යාපාරයක් රු. 40 000 ක් ණය හිමියෙකුගේ ණය පියවීම සඳහා රු. 38 000ක් මුදලින් ගෙවන ලදී. මෙම ගනුදෙනුව නිවැරදිව සටහන් කරන ද්විත්ව සටහන වන්නේ,

- ණය හිමි ගිණුම - හර 40 000, මුදල් ගිණුම - බැර 40 000
- ණය හිමි ගිණුම - හර 38 000, මුදල් ගිණුම - බැර 38 000
- ණය හිමි ගිණුම - හර 40 000, මුදල් ගිණුම - බැර 38 000, දුන් වට්ටම් ගිණුම - බැර - 2 000
- ණයහිමි ගිණුම - හර 40 000, මුදල් ගිණුම - බැර 38 000, ලද වට්ටම් - බැර 2 000

25. කාලච්ඡේදය අවසානයේ විකුණුම් ජ,නලයේ එකතුව

- | | |
|----------------------------------|---|
| i ණයගැති ගිණුමට බැර කරනු ලබයි | ii විකුණුම් ගිණුමට බැර කරනු ලබයි |
| iii විකුණුම් ගිණුමට හර කරනු ලබයි | iv ලාභ හෝ අලාභ ප්‍රකාශයට මාරු කරනු ලබයි |

26. 2025 ජනවාරි 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 670 කි. පෙබරවාරි මාසය සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබාදුන් මුදල රු. 2 830 කි. ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණ ද?

- | | |
|------------------|------------------|
| i. රු. 3500 කි. | iii. රු. 670 කි. |
| ii. රු. 2830 කි. | iv. රු. 2160 කි. |

27. පහත සඳහන් තොරතුරු ඔබට ලබා දී ඇත.

- A රු. 15 000 ක් වටිනා භාණ්ඩ තොගයක් අත්පිට විකිණීම.
B රු. 150 000 ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුවන්ගෙන් ණයට ගැනීම.
C රු. 35 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ලබා ගැනීම.
D රු. 8 000 ක් මුදල් පොද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම.

ඉහත සඳහන් ගනුදෙනු අයිතමයන් අතරින් පොදු ජ්‍යෙෂ්ඨතාවයේ වාර්තා කරන ගනුදෙනු වන්නේ,

- | | |
|----------|-----------|
| i. A ය. | iii. C ය. |
| ii. B ය. | iv. D ය. |

• පහත තොරතුරු ඇසුරෙන් 28 හා 29 ට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක 2025.03.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය රු. 12 500 ක් වූ අතර එදිනට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය ඊට වෙනස් විය. වෙනසට හේතු පහත දැක්වේ.

- A බැංකුව විසින් අයකර ගත් රු. 1 000 ක බැංකු ගාස්තු
B බැංකුවට සෘජුවම ලැබී තිබූ ආයෝජන ආදායම රු. 5 000
C ස්ථාර නියෝග මත බැංකුව අයකර ගත් රු. 3 500 ක රක්ෂණ වාරිකය
D තැන්පත් කළ නමුත් නිෂ්කාශණය නොවූ චෙක්පත් රු. 10 500

28. සංශෝධිත බැංකු ගිණුම පිළියෙළ කිරීමේදී අදාළ කරගත යුතු ගනුදෙනු තෝරන්න.

- | | |
|---------|----------|
| i. ABC | iii. ACD |
| ii. ABD | iv. BCD |

29. 2025.03.31 දිනට බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය වන්නේ,

- | | |
|--------------------|---------------------|
| i. රු. 3 000 කි. | iii. රු. 13 000 කි. |
| ii. රු. 17 500 කි. | iv. රු. 2 500 කි. |

30. බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ,

- | | |
|----------------------------|----------------------|
| i. චෙක්පත් ගාස්තු | iii. ණය ගැති ප්‍රේෂණ |
| ii. ස්ථාවර නියෝග මත ගෙවීම් | iv. අයිරා පොලී |

31. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් හා එය ගිණුම්ගත කර ඇති ආකාරය පහත පරිදි වේ.

ගනුදෙනුව - රු. 25 000 ක් වැය කර යන්ත්‍රය අලුත්වැඩියා කිරීම.

ද්විත්ව සටහන - යන්ත්‍ර අලුත්වැඩියා වියදම් ගිණුම - හර 2 500 මුදල් පොත බැර 25 000

මෙම වරද හේතුවෙන්,

- i. ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපෑමක් නැත.
ii. අවිනිශ්චිත ගිණුමේ රු. 22 500ක හර ශේෂයක් ඇති වේ.
iii. අවිනිශ්චිත ගිණුමේ රු. 22 500 බැර ශේෂයක් ඇති වේ.
iv. අවිනිශ්චිත ගිණුමේ රු. 25 000 ක හර ශේෂයක් ඇති වේ.

32. බිතුරිගේ ව්‍යාපාරයේ ගිණුම් තබන්නා විසින් රු. 8 700 ක් විදුලි වියදම් ගෙවීම විදුලිය ගිණුමේ සටහන් කර ඇත්තේ 7 800 ක් ලෙසය.

ඉහත වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ඡ'නල් සටහන වනුයේ,

- | | | |
|------|---------------------|---------------|
| i. | අවිනිශ්චිත ගිණුම | හර රු. 900 |
| | විදුලි වියදම් ගිණුම | බැර රු. 900 |
| ii. | විදුලි වියදම් ගිණුම | හර රු. 7 800 |
| | මුදල් ගිණුම | බැර රු. 7 800 |
| iii. | විදුලි වියදම් ගිණුම | හර රු. 900 |
| | අවිනිශ්චිත ගිණුම | බැර රු. 900 |
| iv. | විදුලි වියදම් ගිණුම | හර රු. 8 700 |
| | අවිනිශ්චිත ගිණුම | බැර රු. 8 700 |

33. මූලික සටහන් පොත් සම්බන්ධ පහත ප්‍රකාශය අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- පරිපාලන කටයුතු සඳහා උපකරණ ණයට ගැනීම පොදු ඡ'නලයේ සටහන් කරයි.
- ගනුදෙනුවක් සටහන් කිරීමට විශේෂිත මූලික පොතක් නොමැති විට එය මුදල් පොතේ සටහන් කරයි.
- සුළු මුදල් භාරකරුට සෑම මසකම ස්ථාවර වටිනාකමක් ප්‍රතිපූර්ණය කරයි.
- ලෙජර් ගිණුම උපයෝගී පොතක් මෙන්ම ලෙජර් ගිණුමක් ලෙසද භාවිතා කරයි.

34. දසුන්ගේ ව්‍යාපාරයේ 2024 වර්ෂයට අදාළ මාසික රක්ෂණ ගාස්තුව රු. 2 000 ක් වූ අතර ඉන් රු. 16 000 ක් මුදලින් ගෙවා නිවැරදිව ගිණුම් තබා ඇත. ගෙවිය යුතු ඉතිරි රක්ෂණ ගාස්තුව ගැලපීමට අදාළ නිවැරදි ඡ'නල සටහන වන්නේ,

- රක්ෂණ ගාස්තු ගිණුම හර 8 000
ගෙවිය යුතු රක්ෂණ ගාස්තු බැර 8 000
- රක්ෂණ ගාස්තු ගිණුම හර 8 000
මුදල් පොත බැර 8 000
- ගෙවිය යුතු රක්ෂණ ගාස්තු ගිණුම හර 8 000
අවිනිශ්චිත ගිණුම බැර 8 000
- අවිනිශ්චිත ගිණුම හර 8 000
ගෙවිය යුතු ගෙවල් කුලී බැර 8 000

- 35 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී පහත තොරතුරු සැලකිල්ලට ගන්න.

2024. 12. 31 දිනට තෙත්මිගේ ව්‍යාපාරයෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

විකුණුම්	680 000
වෙනත් ආදායම්	16 000
2024. 01. 01 දිනට ප්‍රාග්ධනය	500 000
ලැබූ වට්ටම්	7 000
ණය හිමියෝ	24 000
බැංකු අයිරාව	20 000
විකුණුම් පිරිවැය	425 000
යන්ත්‍ර උපකරණ	240 000
ඉඩම	400 000
ණයගැතියෝ	39 000
විකුණුම් හා බෙදාහැරීම් වියදම්	45 000
කඩකුලී	24 000
රක්ෂණ ගාස්තු	8 000
මුදල්	30 000

අමතර තොරතුරු

- 2024. 12. 31 දිනට නොගය 36 000
- යන්ත්‍ර උපකරණවල පිරිවැය මත 10% සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු වේ.
- රු 35 000 ක් වැටුප් ගෙවිය යුතුව ඇත

35. 2024. 12. 31 න් අවසන් වර්ෂයේ දළ ලාභය වන්නේ,

- | | | | |
|-----|---------------|------|---------------|
| i. | රු 262 000 කි | iii. | රු 255 000 කි |
| ii. | රු 278 000 කි | iv. | රු 233 000 කි |

36. 2024. 12. 31 න් අවසන් වර්ෂයේ ආදායම්වල එකතුව වන්නේ,

- | | | | |
|-----|---------------|------|---------------|
| i. | රු 680 000 කි | iii. | රු 696 000 කි |
| ii. | රු 703 000 කි | iv. | රු 448 000 කි |

37. 2024. 12. 31 දිනට ආයතන හා පරිපාලන වියදම්වල එකතුව කොපමණ ද?

- | | | | |
|-----|--------------|------|--------------|
| i. | රු 48 000 කි | iii. | රු 73 000 කි |
| ii. | රු 56 000 කි | iv. | රු 91 000 කි |

38. 2024. 12. 31 දිනට ජංගම නොවන වත්කම්වල ධාරණ අගය කොපමණ ද?

- | | | | |
|-----|---------------|------|---------------|
| i. | රු 640 000 කි | iii. | රු 600 000 කි |
| ii. | රු 616 000 කි | iv. | රු 576 000 කි |

39. 2024. 12. 31 දිනට ශුද්ධ ලාභය කොපමණ ද?

- | | | | |
|-----|------------|------|------------|
| i. | රු 142 000 | iii. | රු 154 000 |
| ii. | රු 119 000 | iv. | රු 178 000 |

40. 2024. 12. 31 දිනට හිමිකම් හා මුළු වත්කම්වල වටිනාකම පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- | | |
|------|-----------------------------|
| i. | රු 640 000 හා රු 619 000 කි |
| ii. | රු 721 000 හා රු 785 000 කි |
| iii. | රු 642 000 හා රු 721 000 කි |
| iv. | රු 619 000 හා රු 721 000 කි |
